



පේරාදෙණිය විශ්වවිද්‍යාලය
பேராதனைப் பல்கலைக் கழகம்
UNIVERSITY OF PERADENIYA



දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය
தொலை தொடர் கல்வி நிலையம்
CENTRE FOR DISTANCE AND CONTINUING EDUCATION

පළමු වසර ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණය (බාහිර - නව නිර්දේශය)
අගෝස්තු 2018
முதலாம் வருட கலைத்தேர்வு பரீட்சை (வெளிவாரி - புதிய பாடத்திட்டம்)
ஆகஸ்ட் - 2018
1st YEAR (100 LEVEL) EXAMINATION IN BACHELOR OF ARTS (EXTERNAL - NEW SYLLABUS) AUGUST 2018

Philosophy - PHYE 102
තර්ක ශාස්ත්‍රය හා තර්ක න්‍යාය

ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

කාලය: පැය (03) තුනයි.

මෙම ප්‍රශ්න පත්‍රයේ අඩංගු මුළු ප්‍රශ්න සංඛ්‍යාව 10කි.

-
01. (අ) i. තර්ක ශාස්ත්‍රයෙහි ප්‍රායෝගික වටිනාකම පැහැදිලි කරන්න.
ii. "තර්ක ශාස්ත්‍රය රූපික විද්‍යාවකි." මෙම කියමන පැහැදිලි කර දක්වන්න.
(02x4 = ලකුණු 08 යි)
- (ආ) ඇරිස්ටෝටලියානු තර්ක ශාස්ත්‍රයෙහි එන පහත දැක්වෙන ඒවාට සටහන් ලියන්න.
- | | |
|--|-------------------------|
| i. පද | ii. නිරූපාධික ප්‍රස්තුත |
| iii. නිරූපාධික ප්‍රස්තුතවල පද ව්‍යාප්තිය | iv. ඇඳුම |
- (04x3 = ලකුණු 12 යි)
02. (අ) අව්‍යවහික හා ව්‍යවහික අනුමානය අතර වෙනස්කම් සාකච්ඡා කරන්න.
(ලකුණු 10 යි)
- (ආ) 'ආනයනය' යනු කුමක්දැයි පැහැදිලිව නිර්වචනය කොට එහි ප්‍රධාන ප්‍රභේද හතර පැහැදිලි කරන්න.
(ලකුණු 10 යි)

අ.පී.බ.

03. (අ) සාම්ප්‍රදායික ප්‍රතියෝග චතුරසුයෙහි යොදා ගැනෙන නිරූපාධික ප්‍රස්තුත අතර දක්නට ලැබෙන තාර්කික සම්බන්ධතා පැහැදිලි කරන්න.

(ලකුණු 10 යි)

(ආ) බාහිර ලෝකයේ නැති වස්තූන් ගැන කියැවෙන වාච්‍ය පද ඇතුළත් නිරූපාධික ප්‍රස්තුත සාම්ප්‍රදායික ප්‍රතියෝග චතුරසුයෙහි යොදා ගැනීමේදී පැන නැගෙන ගැටළුව පැහැදිලි කරන්න.

(ලකුණු 10 යි)

04. (අ) පහත දැක්වෙන සංවාක‍්‍ය තර්කවල සප්‍රමාණතාවය විනිශ්චය කරන්න. සංවාක‍්‍ය තර්කයක් නිෂ්ප්‍රමාණ වන විටදී, බිඳී ඇති ඊතිය/ ඊති සඳහන් කරමින් සිදු වී ඇති ආභාසය ද නම් කරන්න.

i. ඇතැම් සංගිතවේදීහු නිර්මාණශීලී අය වෙති. සියළු පද රචකයෝ සංගිතවේදීහු වෙති. එමනිසා ඇතැම් පද රචකයෝ නිර්මාණශීලී අය වෙති.

ii. සමහර නිෂ්පාදන ක්‍රියාදාමයන් නොවේ. සමහර ක්‍රියාදාමයන් ප්‍රභසනයන් නොවේ. එමනිසා ඇතැම් ප්‍රභසනයන් නිෂ්පාදන නොවේ.

iii. හංසයෝ කළුපාට නැත. මක්නිසාදයත් සියළු කළු දේවල් සුදු නොවන අතර හංසයෝ සුදුපාට වන බැවිනි.

iv. සියළු කිම්දුම්කරුවෝ නිර්භීත වෙති. හැම පිරිමි ළමයෙක් ම කිම්දුම්කරුවෙකි. එමනිසා සියල්ලෝ නිර්භීත පිරිමි ළමයි වෙති.

(04x3 = ලකුණු 12 යි)

05. එක්කෝ

(අ) පඤ්ච අවයව ඉන්ද්‍රියානු සංවාක‍්‍ය තර්කය ගැන විස්තරයක් සපයන්න.

(ලකුණු 10 යි)

(ආ) ඇරිස්ටෝටලියානු හා ඉන්ද්‍රියානු සංවාක‍්‍ය අනුමානයෙහි ස්වභාවය පිළිබඳ සම විෂමතා දක්වන්න.

(ලකුණු 10 යි)

හෝ

පහත දැක්වෙන ඒවාට සටහන් ලියන්න.

- | | | | | | |
|-----|-----------|-----|--------------------------------|-----------------|------------|
| i. | අනුමානය | ii. | ප්‍රත්‍යක්ෂය | iii. | ව්‍යාප්තිය |
| iv. | හේත්වාභාස | v. | ඉන්ද්‍රියානු තර්ක ශාස්ත්‍රයෙහි | "නායාය බිත්දුව" | |

(05x4 = ලකුණු 20 යි)

අ.පි.බ.

06. නිදසුන් සහිතව පහත දැක්වෙන ඒවා පැහැදිලි කරන්න.

- i. සංකාන්තික සම්බන්ධතා
- ii. බහුකෝටික තර්ක ශාස්ත්‍රය
- iii. අන්‍යෝන්‍ය බහිෂ්කාරී හා සාමූහික නිරවශේෂ පද්ධති
- iv. සෑහෙන කොන්දේසිය පිළිබඳ මූලධර්මය

(04x5 = ලකුණු 20 යි)

07. (අ) ආධ්‍යාත කලනයයොදා ගනිමින් පහත දැක්වෙන වාක්‍ය ඔබගේ සංකේතපණ රටාව ගෙන හැර දක්වමින් සංකේතකරණය කරන්න.

- i. ශ්‍රී ලාංකිකයෝ මධ්‍යම උසකින් යුතුවෙති.
- ii. දෙමාපියන් හා සිසුන් පමණක් ආරාධනා කරනු ලැබ ඇත.
- iii. සියල්ලෝ දාර්ශනිකයෝ වෙත් නම් එවිට ඇරිස්ටෝටල් දාර්ශනිකයෙකි.
- iv. රෝහලෙහි වෛද්‍යවරයෙක් සිටී.

(04x2.5 = ලකුණු 10 යි)

(ආ) ව්‍යුත්පන්න ක්‍රමයෙන් පහත දැක්වෙන තර්ක සාධනය කරන්න.

- I. $\wedge x (Fx \rightarrow Gx) . FA \therefore Vx Gx$
- II. $\wedge x (Fx \rightarrow Gx) . Vx (Hx \wedge Fx) \therefore Vx (Hx \wedge Gx)$

(02x 5 = ලකුණු 10 යි)

08. පහත දැක්වෙන ඒවා නිදසුන් දෙමින් පැහැදිලි කරන්න.

- i. උභතෝකෝටිකය හා එහි විවිධ ආකෘති
- ii. චින්තන නියම

(02x10 = ලකුණු 20 යි)

09. (අ) න-රූපික තර්කාභාසවල දුබල වූ උද්ගමනය පිළිබඳ ආභාස යටතට ගත හැකි ආභාස දෙකක් නම් කොට විස්තර කරන්න.

(ලකුණු 20 යි)

(ආ) පහත දැක්වෙන න-රූපික තර්කාභාසවලට උදාහරණ දෙමින් කෙටියෙන් පැහැදිලි කරන්න.

- i. ජනෝද්වේෂන තර්කාභාස
- ii. යද්‍යච්ඡාභාසය
- iii. අර්ථාන්තරාභාසය

(03x04 = ලකුණු 12 යි)

අ.පි.බ.

10. (අ) පහත දැක්වෙන දෙකකට කෙටි සටහන් ලියන්න.

- i. දුබල හා ප්‍රබල විශේෂකය
- ii. මිශ්‍ර විශේෂක සංවාකාර
- iii. තර්ක ශාස්ත්‍රය හා ඥානවිභාගවාදය
- iv. විවාරාත්මක චින්තනය

(02x5 = ලකුණු 10 යි)

(ආ) තර්ක ශාස්ත්‍රයෙහි අභිවාද්ධිය උදෙසා පහත සඳහන් දෙදෙනෙකුගේ දායකත්වය පැහැදිලි කරන්න.

- | | |
|----------------------|---------------------|
| 1. ඇරිස්ටෝටල් | 2. ගොට්ලොබ් ප්‍රේග |
| 3. ඒ.එන්. වයිට් හෙඩ් | 3. බර්ට්‍රන්ඩ් රසල් |

(02x5 = ලකුණු 10 යි)